

ඉදිකිරීම් ආරක්ෂණ අරමුදල - 2017

ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීම් තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2010 පෙබරවාරි 08 දිනැති අංක 3/136 දරන භාර ඔප්පුවේ 11(ඇ) වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (3) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. අරමුදලේ වාර්ෂික වාර්තාව සමග ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළවන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අරමුදලේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආදායම් හඳුනාගැනීම සඳහා භාවිතා කළ ගිණුම්කරණ ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.
- (ආ) ණයගැතියන්ගේ තථ්‍ය ණය අවදානම පිළිබඳ නිශ්චය කිරීමකින් තොරව මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්කරණ ප්‍රතිපත්ති යටතේ 2.8 ඡේදයේ සඳහන් පරිදි වර්ෂ 01 සිට වර්ෂ 05 දක්වා හා වර්ෂ 05 ට වැඩි හිඟ ණය ශේෂ සඳහා පිළිවෙලින් සියයට 05 ක් හා සියයට 100 ක් ලෙස අඩමාන ණය ප්‍රතිපාදනය සඳහා ස්ථාවර අනුපාත අරමුදල විසින් (සිපීස් මඟින් ඉල්ලුම් කරන ලද) යොදාගෙන තිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) සාවද්‍ය ගණනය කිරීම් හේතුවෙන් ස්ථාවර තැන්පතු හා භාණ්ඩාගාර බිල්පත් මත පොළී ආදායම රු.30,851,335 ක් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ආ) ඉකුත් වර්ෂය අවසානයට පැවති ගෙවිය යුතු රඳවා ගැනීමේ බදු රු.2,591,496 ක් ගිණුම්වලට ගෙන නොතිබුණි. කෙසේ වුවද, ආපසු ගෙවන ලද රඳවා ගැනීමේ බදු ගැලපීමක් ලෙස සමාලෝචිත වර්ෂයේදී සමුච්චිත අතිරික්තයට සාවද්‍ය ලෙස එකතුව රු.8,967,368 ක් බැර කර තිබුණි.

2.2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් එක් එක් ගිණුම් විෂයයන්ගේ නිරවද්‍යතාවය සත්‍යාපනය කිරීම සඳහා එක් එක් ගිණුම් විෂයයන් ඉදිරියේ දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.

ගිණුම් අයිතමය	වටිනාකම	ඉදිරිපත් නොවූ සාක්ෂි
	රු.	
ස්ථාවර තැන්පතු මත ලැබිය යුතු පොළී	47,129,645	ගණනය කිරීම පිළිබඳ විස්තර
ස්ථාවර තැන්පතු ආදායම් වැඩියෙන් දැක්වීම	2,798,932	උපකාරක ලියවිලි

2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

පහත සඳහන් අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම්
<p>(අ) 1971 අංක 24 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 10 වගන්තිය .</p>	<p>(i) 2016 වර්ෂය තුළදී අරමුදල විසින් කොන්ත්‍රාත් පදනම මත නිලධාරීන් 06 දෙනෙකු බඳවාගෙන තිබුණි. කෙසේ වුවද, පනතේ විධිවිධානයන්ට පටහැනිව සේවක අර්ථසාධක අරමුදලට දායක වී තිබුණේ එක් නිලධාරියෙකු සඳහා පමණකි.</p> <p>(ii) උපදේශක තනතුරෙහි වසර 18 කට අධික කාලයක් ස්ථිර සේවයේ යෙදුණු නිලධාරියෙකු එම තනතුරට බඳවාගත් දිනයේ සිට සේවක අර්ථසාධක අරමුදලට දායක කර නොතිබුණි.</p>
<p>(ආ) 2010 පෙබරවාරි 08 දිනැති අංක 3/136 දරන භාර ඔප්පුවේ 7 වගන්තිය</p>	<p>අරමුදලේ භාරකාර මණ්ඩලයේ භාරකරුවන් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් දරන ලද වියදම් ප්‍රතිපූර්ණය කර ගැනීමක් මිස තමන් විසින් සලසන සේවය සඳහා කිසිදු දීමනාවක් අරමුදලෙන් ලබා ගැනීමට හිමිකම් නොමැති වුවද ඊට පටහැනිව සමාලෝචිත වර්ෂය සහ පෙර වර්ෂ වෙනුවෙන් සභාපති දීමනා හා භාරකාර මණ්ඩල රැස්වීම් දීමනා ලෙස රු.9,802,100 ක් ගෙවා තිබුණි.</p>
<p>(ඇ) රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ</p> <hr/> <p>(i) 2006 ජූලි 14 දිනැති අංක පීඊඩී/ 38 දරන වක්‍රලේඛය</p> <p>(ii) 2016 අප්‍රේල් 29 දිනැති අංක පීඊඩී03/2016 දරන වක්‍රලේඛය</p>	<p>අරමුදල විසින් එකතු කළ අගය මත බදු සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොතිබුණි.</p> <p>උපයන විට ගෙවීමේ බදු වගකීමට යටත් නිලධාරීන් 03 දෙනෙකුගෙන් අදාල බදු මුදල් අයකර ගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කර නොතිබුණි.</p>

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අරමුදලේ මෙහෙයුම් කටයුතු වල මූල්‍ය ප්‍රතිඵලය රු.108,980,219 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.82,968,314 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.26,011,905 ක වර්ධනයක් විය. ස්ථාවර තැන්පතු පොලී ආදායම් රු.37,363,019 කින් වැඩිවීම ඉහත වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

ඉදිකිරීම් කොන්ත්‍රාත් භාරගැනීමේදී ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් වෙත ඇපකර නිකුත් කිරීම අරමුදලේ ප්‍රධාන අරමුණ වේ. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණය කරනු ලැබේ.

සමාලෝචිත වර්ෂයේදී අපේක්ෂිත ඉලක්ක හා එම ඉලක්ක ළඟා කර ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් හඳුනාගෙන නොතිබීම නිසා අරමුදලේ කාර්යසාධනය විගණනයේදී තක්සේරු කළ නොහැකි විය. කෙසේ වුවද ප්‍රධාන ක්‍රියාකාරකම් තුළින් ළඟා කරගත් තත්‍ය කාර්යසාධනය පිළිබඳ විගණනයට ඉදිරිපත් කර තිබූ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයේ සහ පෙර වර්ෂයේ නිකුත් කරන ලද ආරක්ෂණ බැඳුම්කර සංඛ්‍යාව පිළිවෙලින් 2,105 ක් සහ 2,927 ක් විය.

4.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.


(අ) බැඳුම්කර හා ඇපකර ලබාගත් කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල කාර්යසාධනය හේතුවෙන් 2012 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා නිකුත් කරන ලද ආරක්ෂණ බැඳුම්කර හා ඇපකර 26 ක් මත අරමුදල විසින් සේවාදායකයන් වෙත එකතුව රු.79,711,701ක් ගෙවා තිබුණි.

(ආ) විගණනයට ලැබුණු තොරතුරු අනුව, දිවයින පුරා දිස්ත්‍රික්ක වෙත එකතු වටිනාකම රු.668,102,130 ක්වූ ආරක්ෂණ බැඳුම්කර හා ඇපකර නිකුත් කර තිබූ අතර ඉන් සියයට 22.98 ක් කොළඹ දිස්ත්‍රික්කයේ කොන්ත්‍රාත්කරුවන් වෙත නිකුත් කර තිබුණි. කෙසේවුවද, කිලිනොච්චිය, වවුනියාව, නුවරඑළිය, මුලතිව්, මන්නාරම හා කෑගල්ල යන දිස්ත්‍රික්ක 06 හි කොන්ත්‍රාත්කරුවන් වෙත නිකුත් කර තිබුණේ මුළු වටිනාකමින් සියයට 1කට වඩා අඩු ප්‍රතිශතයකි.

සමාලෝචිත වර්ෂයේදී නිකුත් කරන ලද බැඳුම්කර හා ඇපකර පිළිබඳ විස්තර හා රූප සටහන පහත දැක්වේ.

	දිස්ත්‍රික්කය	බැඳුම්කර වටිනාකම	
		රු.	ප්‍රතිශතය
01	කොළඹ	153,528,650	22.98
02	අනුරාධපුර	61,021,672	9.13
03	මාතලේ	48,281,620	7.23
04	පොළොන්නරුව	41,696,149	6.24
05	කුරුණෑගල	37,695,915	5.64

06	මඩකලපුව	37,003,487	5.54
07	ගම්පහ	36,043,580	5.39
08	මහනුවර	30,012,305	4.49
09	මාතර	29,181,362	4.37
10	හම්බන්තොට	26,943,099	4.03
11	යාපනය	25,819,105	3.86
12	අම්පාර	22,900,275	3.43
13	ගාල්ල	22,530,705	3.37
14	රත්නපුර	20,234,017	3.03
15	ත්‍රිකුණාමලය	16,220,398	2.43
16	පුත්තලම	14,621,482	2.19
17	කළුතර	13,806,873	2.07
18	බදුල්ල	8,068,800	1.21
19	මොණරාගල	6,994,067	1.05
20	කිලිනොච්චිය	6,591,655	0.99
21	වවුනියාව	5,803,000	0.87
22	නුවරඑළිය	1,770,900	0.27
23	මුලතිව්	697,200	0.10
24	මන්නාරම	362,614	0.05
25	කෑගල්ල	273,200	0.04
	එකතුව	668,102,130	



4.3 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අරමුදලේ සේවකයන් හා ඔවුන්ගේ පවුලේ තවත් සාමාජිකයින් 03 දෙනෙක් සඳහා එක් සේවකයෙකුට රු. 500,000ක උපරිමයකට යටත් ව ප්‍රතිපූර්ණය කිරීම යටතේ වූ වෛද්‍ය යෝජනා ක්‍රමයක් සඳහා භාණ්ඩාගාර අනුමැතියකින් තොරව, භාරකාර මණ්ඩලය විසින් 2013 අගෝස්තු 02 දින අනුමැතිය ලබා දී තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේදී සේවකයන් වෙත දිරිදීමනා ලෙස අරමුදලින් රු. 1,474,909ක් ගෙවා තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.
 - (i) දිරිදීමනා ක්‍රමය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.
 - (ii) දිරිදීමනා ගණනය කළ ආකාරය පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොවීය.
 - (iii) දිරිදීමනා ගෙවීම් කිරීමට ප්‍රථම කාර්යසාධනය පිළිබඳ ඇගයීමක් සිදුකර නොතිබුණි.

4.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අරමුදලේ පරමාර්ථ උල්ලංඝනය කරමින් සමාලෝචිත වර්ෂය තුළදී පෞද්ගලික සමාගමක් වෙත රු. මිලියන 97 ක ණය මුදලක් ලබා දී තිබුණි. තවද මේ සම්බන්ධයෙන් භාණ්ඩාගාර අනුමැතිය ලබා ගෙන නොතිබුණු අතර ණය මුදල ආපසු අයකර ගැනීම සඳහා අදාළ සමාගම සමග ගිවිසුමකටද ඇතුළත් වී නොතිබුණි.

එම ණය මුදලින් වටිනාකම රු. 60,565,177 ක් හා රු. 10,411,450ක් වූ වෙක්පත්, පිළිවෙලින් අදාළ පෞද්ගලික සමාගමේ සැපයුම්කරුවන් 42 දෙනෙකුගේ නමට හා පුද්ගලික ගිණුම් 16 කට නිකුත් කර තිබුණි.

- (ආ) 2009 වර්ෂය තුළදී අරමුදල විසින් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව (SD&CC) වෙත රු. මිලියන 100 ක ණය මුදලක් ප්‍රදානය කර තිබූ අතර එම ණය මුදලේ ප්‍රාග්ධන වටිනාකමෙන් කොටසක් ලෙස රු. මිලියන 79.2 ක් එම ආයතනය විසින් පියවා තිබුණි. කෙසේවුවද 2017 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු පොළී මුදල රු. මිලියන 93.51 ක් වූ අතර මෙම වාර්තාවේ දින වන විටත් කිසිදු පොළී මුදලක් අරමුදල වෙත ලැබී නොතිබුණි. අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී විසින් නිකුත් කර තිබූ 2018 පෙබරවාරි 07 දිනැති අංක එම්.එස් -0046 දරන ලිපිය මගින් රු.මිලියන 114.31 ක් (ප්‍රාග්ධන කොටස ලෙස රු.මිලියන 20.8 ක් හා පොළී මුදල රු. මිලියන 93.5ක්) වහාම අරමුදල වෙත නිරවුල් කරන ලෙස රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට (SD&CC) දන්වා තිබුණි. කෙසේ වුවද, විධිමත් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව 2015 ජූනි 04 දින අරමුදලේ කළමනාකරණ මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය පරිදි ලැබිය යුතු ප්‍රාග්ධන කොටස වූ රු.මිලියන 20.8 ක් ගිණුම්පොත් වලින් කපා හැර තිබුණි. ඒ අතර 2017 දෙසැම්බර් 31 දිනට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන අනුව අරමුදලට ගෙවිය යුතු මුළු වටිනාකම රු.මිලියන 114.31 ක් ලෙස දක්වා තිබුණි.

4.5 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2009 ජූලි 08 දිනැති අංක පීඊඩී/පීයූ දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ ලිපිය ප්‍රකාරව හා 2006 සැප්තැම්බර් 22 දිනැති අංක 30 දරන කළමනාකරණ සේවා වක්‍රලේඛයට අනුකූලව සියලුම ව්‍යවස්ථාපිත ආයතන විසින් සිය සංවිධාන ව්‍යුහය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු වන අතර බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පරිපාටි, සේවක සංඛ්‍යාව සහ වැටුප් පරිමාණ සංශෝධනය කර ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතු වුවත් අරමුදල විසින් එම වක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
- (ආ) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව අරමුදල විසින් කොන්ත්‍රාත් පදනම මත (බාහිර මූලාශ්‍ර) නිලධාරීන් 6 දෙනෙකු බඳවාගෙන තිබූ අතර විධිමත් හේතු දැක්වීමකින් තොරව බඳවාගත් නිලධාරීන්ගෙන් එක් නිලධාරියෙකු වෙත පමණක් ජීවන වියදම් දීමනා හා දිරිදීමනා ගෙවා තිබුණි.
- (ඇ) අරමුදල විසින් තම කාර්ය මණ්ඩලය වෙත වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් හඳුන්වා දී නොතිබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස සමාලෝචිත වර්ෂයේදී ඔවුන්ගේ වැටුප් හා වේතන මත සියයට 0.21 සිට සියයට 12 දක්වා වූ පරාසයක වැටුප් වර්ධක ගෙවා තිබුණි.
- (ඈ) 2011 අප්‍රේල් 29 දිනැති අංක 60 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව භාරකාර මණ්ඩල අනුමැතිය මත වයස අවුරුදු 60 ඉක්මවූ නිලධාරියෙකු ස්ථිර කාර්ය මණ්ඩලයේ සේවයේ යොදවා තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 133 හා 2009 ජූනි 09 දිනැති අංක ඩීඑම්ඒ/2009/(1) දරන කළමනාකරණ විගණන වක්‍රලේඛය ප්‍රකාරව අරමුදල සඳහා අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබුණු අතර අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකය මගින් හෝ විගණනයක් සිදුකර නොතිබුණි.

5.2 විගණන කමිටු

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 7.4.1 වගන්තිය ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් කිසිවක් පවත්වා නොතිබුණි. තවද අරමුදලේ නිලධාරීන් අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම්වලටද කැඳවා නොතිබුණි.

5.3 වාර්ෂික වාර්තා සහාගත කිරීම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.3 වගන්තිය ප්‍රකාරව 2002 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වූ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සහාගත කර නොතිබුණි.

5.4 අයවැය පාලනය

අයවැයගත සංඛ්‍යා හා තථ්‍ය සංඛ්‍යා අතර සැලකියයුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේ දී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු පිළිබඳව වරින්වර අරමුදලේ සභාපතිවරයා දැනුවත් කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුවේ.

<u>පද්ධති හා පාලන ක්ෂේත්‍ර</u>	<u>නිරීක්ෂණ</u>
(අ) කාර්ය මණ්ඩල පරිපාලනය	බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පරිපාටි, සේවක සංඛ්‍යාව සහ වැටුප් පරිමාණ සංශෝධනය කිරීම සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා නොගැනීම.
(ආ) මූල්‍ය කළමනාකරණය	භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතුවල සහ භාණ්ඩාගාර බිල්පත්වල මුදල් ආයෝජනය කිරීම.